



**CENTRE FOR MONITORING ELECTION VIOLENCE**  
**මැතිවරණ ප්‍රචණ්ඩකූෂා නිරීක්ෂණ මධ්‍යස්ථානය**  
**தேர்தல் வன்முறைகளைக் கண்காணிப்பதற்கான நிலையம்**  
 No. 6 1/B, Layards Road, Colombo 05. Tel: +94112584047 / +94114503001  
 Fax: +94112584047 E-mail: cmev@cpalanka.org Web: www.cmev.org

2023 පෙබරවාරි 28,


කොළඹ, ශ්‍රී ලංකාව.


**2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව වාර්තා වූ මරණ පිළිබඳ මාධ්‍ය ප්‍රකාශය**


2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඊයේ වාර්තා වූ පළමු මරණය පිළිබඳව සී.එම්.ඊ.වී. සීය දැඩි කනස්සල්ල පළ කරයි. ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කරන ලද විරෝධතා රැළියක් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් අනුගමනය කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ මර්දනකාරී ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම මරණය සිදුවිය. පෙබරවාරි 26 වන දින කොළඹ පැවති විරෝධතා රැළියේදී පොලීසිය විසින් දියත් කරන ලද ජල ප්‍රහාර සහ කඳුළු ගැස් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා නිවිතිගල ප්‍රාදේශීය සභාවේ NPP අපේක්ෂක නිමල් අමරසිරි මිය ගියේය.

මැතිවරණ කොමිෂම විසින් ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමත්, එය පැවැත්වීමට කෙරෙහි ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් දිගින් දිගටම සිදුවන බාධාවන්ට විරෝධය පළ කිරීම සඳහාත් මෙම NPP රැළිය පැවැත්විණි. ඊට එරෙහිව ලබා දී තිබූ අධිකරණ නියෝගයක් නොතකා මෙම රැළිය පැවැත්විණි. විශාල පිරිසක් සහභාගී වූ මෙම රැළියට පොලීසිය දැඩි ජල ප්‍රහාර සහ කඳුළු ගැස් ප්‍රහාර එල්ල කළ අතර ඉන් 28 දෙනෙකු රෝහල් ගත කර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී. ඉන් එක් අයෙක් වූයේ ඊයේ දින මිය ගිය අමරසිරි මහතාය.

ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දරන පීඩාකාරී ප්‍රයත්නයන් සී.එම්.ඊ.වී. හෙළා දකියි. විශේෂයෙන්ම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට බාධා කිරීමට සහ අතිශය මර්දනකාරී ලෙස ක්‍රියා කිරීමට රජය විසින් පොලීසිය යොදා ගැනීම සී.එම්.ඊ.වී. හෙළා දකී. ජනතාවගේ මූලික ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට රජය සහ සියලුම රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බව සී.එම්.ඊ.වී.ය රජයට සහ සියලුම රාජ්‍ය නිලධාරීන්ට සිහිකැඳවා සිටී. එබැවින්, ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ සියලුම රාජ්‍ය බලධාරීන් අවම වශයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ආරම්භ කරන ලද පරීක්ෂණයට සම්පූර්ණයෙන්ම සහයෝගය දැක්විය යුතු අතර, අනාගත ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවලට ප්‍රචණ්ඩකාරී ලෙස මැදිහත් වීමෙන්, බාධා කිරීමෙන් සහ/හෝ බලපෑම් කිරීමෙන් වැළකී සිටිය යුතු බව අවධාරණය කර සිටී.

  
 ආචාර්යා පී. සර්වනචුන්ද්‍ර  
 සම කැඳවුම්කරු

  
 ලසන්ත ද සිල්වා මහතා  
 සම කැඳවුම්කරු

  
 උදය කපපතිරණ මහතා  
 සම කැඳවුම්කරු